



2022 දෙසැම්බර් මස 29 වන දින

වකුලේඛ අංක: 90/2022

සියලුම දිසා කොමසාරිස්වරුන් වෙත,

දිසා කොමසාරිස්තුමණි/ තුමියණි,

“NUTRIVENTION” - ප්‍රජා සෞඛ්‍ය හා පෝෂණ ව්‍යාපෘතිය හඳුන්වාදීම හා පුහුණු කිරීමේ වැඩමුලුව

1. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල, සර්වෝදය ව්‍යාපාරය හා එක්ව ප්‍රජා සෞඛ්‍ය හා ප්‍රජා පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික බාලදක්ෂ මූලස්ථානය තීරණය කර ඇත. මෙහිදී වර්තමාන ආර්ථික ව්‍යාකූලතාව මත පාසල් තුළ පෝෂණ උණනාවයන් හඳුනාගැනීම හා ඊට ප්‍රජා සේවය ඔස්සේ පිළියම් යෙදීමට බලාපොරොත්තු වේ.
2. මේ පිළිබඳ තොරතුරු “U Report” පරිගණක තාක්ෂණ මෙවලම ඔස්සේ ජාතික මූලස්ථානය වෙත කරුණු වාර්තා කිරීම බාලදක්ෂ සමූහයන් මගින් සිදු කිරීම කළ යුතු අතර, මේ සඳහා බාලදක්ෂ දිස්ත්‍රික්ක තුළ හොඳම බාලදක්ෂ සමූහය තෝරාගනු ලබන අතර, ඉන් ජය ගන්නා සමූහයන් සමස්ථ ලංකා තරඟාවලියට යොමු කරනු ලැබේ. සියලුම දිස්ත්‍රික්ක හා සමස්ථ ලංකා ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග සහ සහතිකපත් පිරිණමනු ලැබේ.
3. මෙම වැඩසටහන හඳුන්වා දීම හා තරඟාවලිය පිළිබඳ සැසිවාරයන් තුනකින් සමන්විත පුහුණු වැඩසටහන් මාලාවේ පළමු සැසිවාරය “Zoom” තාක්ෂණය ඔස්සේ සිංහල මාධ්‍යයෙන් ජනවාරි මස 05 වන දින හා ජනවාරි මස 07 වන දින යන දෙදින තුළ රාත්‍රී 0700 පැයේ සිට 0900 පැය දක්වා පවත්වන අතර (ජනවාරි 05 සහ 07 යන දිනයන් තුළින් එක් දිනක් පමණක් සහභාගී වීම ප්‍රමාණවත් වේ) මෙම පුහුණුව තුළින් ලබා ගන්නා දැනුම තම බාලදක්ෂ බණ්ඩම පුහුණු කිරීම උදෙසා යොදා ගනු ඇතැයි බලාපොරොත්තුවේ. කරුණු එසේ හෙයින් ඔබ දිස්ත්‍රික්කයේ සියලුම බාලදක්ෂ නායකයන් ඒ සඳහා ලියාපදිංචි කරවන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනු ලැබේ.
4. උක්ත වැඩසටහන සඳහා යොමුවිය යුතු විද්‍යුත් යොමුව පහත පරිදි වේ.

Google Form 1

https://docs.google.com/forms/d/e/1FAIpQLScM4KdrYbrhiAi7vXl-ljVjDOBC6w8icdnfd2VV27sU7CMCw/viewform?usp=sf_link

හෝ **Google Form 2**

<https://forms.gle/wUUduN57U1ieuRaX8>

5. උක්ත වැඩසටහන වර්තමානයේ ජාතික අවශ්‍යතාවයක් ලෙස ප්‍රමුඛතාවයක් ලබාදී සාර්ථක කර ගැනීමට ඔබ දක්වන සහයෝගය අගය කොට සලකමි.

මෙයට,
බාලදක්ෂ සේවයේ නියුතු,

නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු
(ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්)

වෛද්‍ය රජීව් පාගොඩ
(මූලස්ථාන කොමසාරිස්)
ව්‍යාපෘති සම්බන්ධීකාරක

පිටපත්

1. ජාතික මූලස්ථානයේ සියළුම කොමසාරිස්වරුන් (කා.දැ.පි.)
2. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ගරු සභාපති, ගරු විධායක කමිටු සභාපති, ගරු ලේකම් හා ගරු භාණ්ඩාගාරික (කා.දැ.පි.)